



CENTRE FOR OPEN AND DISTANCE LEARNING
UNIVERSITY OF JAFFNA

REGISTRATION FOR THE HIGHER DIPLOMA IN PHYSICAL EDUCATION – BATCH II

Please fill this application form in "BLOCK LETTERS"

SECTION (A) – PERSONAL INFORMATION

1. Full Name: (Rev./Mr./Mrs./Miss.)

Grid for entering full name

2. Name with Initial:

Grid for entering name with initial

3. Permanent Address:

Dotted lines for permanent address

4. Postal Address :( If different from the above)

Dotted lines for postal address

5. District: [text box]

6. Province: [text box]

7. Contact No (Mobile): [text box]

(Residence): [text box]

8. E-Mail: [text box]

9. Gender

Male: [checkbox] Female: [checkbox]

10. Civil Status

Married: [checkbox] Unmarried: [checkbox]

10. Date of Birth: [DD] [MM] [YYYY]

11. NIC No: [grid]

## SECTION (B) - EDUCATIONAL QUALIFICATIONS

### EDUCATIONAL QUALIFICATIONS

- G.C.E Advance Level

Index No:	
-----------	--

Year:	
-------	--

Stream:	
---------	--

No	Subject	Grade
1.		
2.		
3.		
	English	
	General Knowledge	

### OTHER QUALIFICATIONS (IF ANY)

---

---

---

## SECTION (C) - EMPLOYMENT DETAILS

Employed  Unemployed

### Current Employment Details

Organization	Position

❖ **The relevant documents should be attached with the Application form.**

### Declaration of the Candidate

I declare hereby that I have read and understood the conditions and requirements for this course of study and I hereby assure that I have the minimum qualifications and if the given details are found incorrect, my registration could be cancelled by the University at any time and have no right to reimburse any amount paid by me.

\_\_\_\_\_

\_\_\_\_\_

Date

Signature of Candidate


**SECTION (D) - PAYMENT**

Payment Amount: 146 000/= (Registration Fee)

Payment Date: DD MM YYYY

Account Number: 780022230002966

**Paste Original Slip Here**

 <b>PEOPLE'S BANK</b> මහජන බැංකුව   மக்கள் வங்கி		තැන්පතු පත   வைப்புச்சீட்டு   <b>Deposit Slip</b>		Office Copy	
ගිණිම් අංකය   கணக்கை இலக்கம்   <b>Account Number</b>		දිනය   திகதி   <b>Date</b>			
780022230002966					
ගිණිම් හිමියාගේ නම கணக்குதாரரின் பெயர் Name of Account Holder		<b>University of Jaffna</b>		බැංකු தாள்கள் Notes	රුපියල්   ரூப   Rs. ரூப சதம் Cts.
ගිණිම් හිමියා හෝ වෙනත් අයෙකු විසින් කරනු ලබන රු. 200,000/- ට වැඩි තුනිතලු තදන පමණක් පහත විවිධ පමිදුම්වලට කරවිය. கணக்குதாரரையல்லாத தனி ஒருவரால் மட்டும் ரூ. 200,000 க்கு அதிகமாக செய்யப்படும் வைப்புக்குத்தகம் வழங்கும் பின்புறம் விபரங்களை படித்து செய்யவும். Give the following information only when a deposit of over Rs. 200,000/- is made by a person other than the Account Holder.				x 5000	
				x 2000	
				x 1000	
				x 500	
				x 200	
				x 100	
				x 50	
				x 20	
				x 10	
නම பெயர் Name		Your Name			
ලිපිනය முகவரி Address		Your Address			
දුරකථන අංකය தொலைபேசி இல. Tel. No.					
ඊ.ස.ප. / විදේශ මගින් සිදුකරනු ලබන අංකය தே.அ.அ. / கடவுச்சீட்டு / சாத அனுப்பியதற்கு இல. NIC/P.P./D.L. No.		NIC No			
අදාළ 목적 Purpose		REGISTRATION FEE FOR HIGHER NATIONAL DIPLOMA IN PHYSICAL EDUCATION- BATCH II			
අදාළ முறை Method		ජූද්ධ තැන්පත්කරන්නාගේ අත්සන பண வைப்பாளரின் கையொப்பம் Cash Depositor's Signature		Your Signature	
බැංකු தாள்கள் Coins				146 000.000	
මෙහි මුළු පමණින් පමණක් ලියවිය යුතුය   இது கீழே எதுவும் எழுத வேண்டாம்   Do Not Write Anything Below This Line		Valid if Overprinted or Signed by an Officer			
				Checked by: P/00312819	